

**RECEIVED**  
23 JUL 2024  
FINANCE DIVISION



# FINANCIAL STATEMENTS

---

**FOR THR YEAR ENDED 31/12/2023**



**ජාතික විගණන කාර්යාලය**  
தேசிய கணக்காய்வு அலுவலகம்  
**NATIONAL AUDIT OFFICE**



மேல் எ.கை  
எனது இல.  
My No.

සිඵ්ප්ම/බ්/අයිටීප්න්/1/එස්ප්/2023

உமது இல.  
Your No.

2024 ජූලි 19 දින

## සහාය

ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙටවර්ක් ලිමිටඩ්

ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙටවර්ක් ලිමිටඩ් සමාගමේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

යථෝක්ත වාර්තාව සහ සහතික කරන ලද මූල්‍ය ප්‍රකාශන මේ සමඟ එවා ඇත.

ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න

**විගණකාධිපති**

පිටපත් :- 01. ලේකම් - ජනමාධ්‍ය අමාත්‍යාංශය

02. ලේකම් - මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය

①  $\text{DGA}_n(F)$

forwarded f. L. a.

23/7/20

②

 $\text{Am}(A)$ 

For Annual Report  
take n.s.

GN

F. N. A

  
Chairman



# ජාතික විගණන කාර්යාලය

## தேசிய கணக்காய்வு அலுவலகம்

### NATIONAL AUDIT OFFICE



131

මගේ අංකය  
எனது இல.  
My No.

සිප්එම්/බී/අයිටීඑන්/1/එස්ජී/2023

ඔබේ අංකය  
உமது இல.  
Your No.

දිනය  
திகதி  
Date

2024 ජූලි 19 දින

සභාපති

ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙටවර්ක් ලිමිටඩ්

ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙටවර්ක් ලිමිටඩ් සමාගමේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන සහ වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 වන වගන්තිය ප්‍රකාරව විගණකාධිපති වාර්තාව

#### 1. මූල්‍ය ප්‍රකාශන

##### 1.1 තත්ත්වගණනය කළ මතය

ඉන්ඩිපෙන්ඩන්ට් ටෙලිවිෂන් නෙටවර්ක් ලිමිටඩ් සමාගමේ 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන , ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2023 දෙසැම්බර් දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

##### 1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

(අ) සමාගම විසින් බදු ක්‍රමය යටතේ අත්පත් කරගෙන ඇති ටොරින්ටන් ඉඩම සඳහා, 2010 සිට 2023 දක්වා තක්සේරු වාර්තා වලට අනුව, වසර 05 කට වරක් සිදු කර ඇති බදු ප්‍රතිශෝධන වලට යටත්ව බදු කුලී ගෙවීම් සිදු කිරීමට සමාලෝචිත වර්ෂයේ අවසානය වන විටත් සමාගම



අපොහොසත් වී තිබුණි. 2023 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු හිඟ බදු කුලිය රු.50,805,000 ක් ව තිබුණු අතර එකඟ වූ පරිදි 2023 වර්ෂයේ සිට ඉදිරි වසර 10 ක් තුළ දී මාසිකව සමාන වාරික වශයෙන් ගෙවීමට සමාගම වෙත බැඳියාවක් ඇති වී තිබුණි. මෙම වටිනාකම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 01 හි 61 ඡේදය ප්‍රකාරව ජංගම නොවන වගකීම් ලෙස රු.43,391,250 ක්ද, ජංගම වගකීම් ලෙස රු.7,413,750 ක් ද වශයෙන් වර්ගීකරණය කර මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කළ යුතු වුවත් ඉන් බැහැරව මුද්‍ර වටිනාකම ජංගම වගකීම් යටතේ දක්වා තිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 07 ප්‍රකාරව සමාලෝචිත වර්ෂයේ විශ්‍රාම ප්‍රතිලාභ සැලැස්මෙහි වර්තමාන සේවා පිරිවැය සහ පොලී වියදමෙහි එකතු වටිනාකම රු.25,836,359 ක් ශුද්ධ ලාභයට හඳුනා ගෙන තිබුණු අතර මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීමේ දී බදු පෙර ශුද්ධ ලාභයට එම වටිනාකම පමණක් ගැලපිය යුතු වුවත් එම වටිනාකම සහ රු.32,097,455 ක ආයුගණක අලාභය ද ඇතුළත් කර එකතුව රු.57,933,815 ක් ගලපා තිබුණි.

(ඇ) ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 07 හි 31 සිට 42 දක්වා ඡේද ප්‍රකාරව සමාගම විසින් මූල්‍ය ප්‍රකාශන වල දක්වා ඇති මූල්‍ය උපකරණයන්හි අවදානම් විශ්ලේෂණය කර සමාලෝචිත වර්ෂය අවසන් දිනට මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර නොතිබුණි.

(ඈ) මූල්‍ය ප්‍රකාශනයන්හි විස්තරාත්මක සටහන් යටතේ දක්වා ඇති මූල්‍ය වත්කම් වර්ගීකරණය 2018 වර්ෂයේ බලාත්මක වූ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අංක 09 අනුව සිදු කළ යුතු වුවද සමාගම විසින් මූල්‍ය වත්කම් වර්ගීකරණය 2018 වර්ෂයට පෙර කාලයට බලපැවැත්වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 39 අනුව සිදු කර තිබුණි.

(ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 20 හි 17 ඡේදය ප්‍රකාරව ක්ෂය වන වත්කමක් මිලදී ගැනීම වෙනුවෙන් ලද රාජ්‍ය ප්‍රදානයක ක්‍රමක්ෂය හඳුනාගැනීමේදී, අදාළ වත්කමේ ක්ෂය වියදම හඳුනාගන්නා කාලසීමාවේදී ඊට සමානුපාතිකව රාජ්‍ය ප්‍රදානයට අදාළ ක්‍රමක්ෂය හඳුනාගත යුතු වුවත් 2022 වර්ෂයේදී මිලදී ගනු ලැබූ රු.11,055,346ක් වූ දේපළ පිරිසිදු උපකරණ වෙනුවෙන් ක්‍රමක්ෂය වටිනාකම රු. 1,381,918 ක් 2023 වර්ෂයේදී වෙනත් ආදායමක් ලෙස හඳුනාගෙන නොතිබුණි. මේ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අලාභය එම වටිනාකමෙන් අධිකක්සේරු වී තිබුණු අතර මූල්‍ය ප්‍රකාශනයන්හි රාජ්‍ය ප්‍රදාන ගිණුම් ශේෂය එම වටිනාකමින් අධිකක්සේරු වී තිබුණි.

(ඊ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 21 ප්‍රකාරව, විදේශ මුදලින් පවත්වා ගෙන යනු ලබන ඉතුරුම් ගිණුමේ සමාලෝචිත වර්ෂය අවසන් දිනට මුදල් ශේෂය, එදිනට පැවති තැන් විනිමය අනුපාතය



අනුව පරිවර්තනය කර මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් නොකිරීම හේතුවෙන් රු.1,580,294 ක වටිනාකමකින් එම ගිණුම් ශේෂය අඩුවෙන් දක්වා තිබුණු අතර එම වටිනාකමින් විනිමය හුවමාරු ලාභය ආදායම් ප්‍රකාශනයට හඳුනාගෙන නොතිබුණු නිසා වර්ෂයේ අලාභය එම වටිනාකමින් අධිකක්සේරු වී තිබුණි.

(උ) වසන්තම් රූපවාහිනී නාලිකාව සඳහා 2019 වර්ෂයේ සිට විදේශ මුදලින් මිල දී ගන්නා ලද දේශීය සහ විදේශීය ටෙලිනාට්‍ය 09 ක විකාශය වූ කතාංග සඳහා සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ගෙවිය යුතුව පවතින හිඟ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 552,555 ක් ඉහත ප්‍රමිතිය ප්‍රකාරව එදිනට පැවති තැන් විනිමය අනුපාතය අනුව පරිවර්තනය කර මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් නොකිරීම හේතුවෙන් රු.66,877,990 ක වටිනාකමකින් වැඩසටහන් මිලදී ගැනීමේ උපවිත ගිණුම් ශේෂය අඩුවෙන් දක්වා තිබුණු අතර එම වටිනාකමින් විනිමය හුවමාරු අලාභය ආදායම් ප්‍රකාශනයට හඳුනාගෙන නොතිබුණි. මේ හේතුවෙන් වර්ෂයේ අලාභය එම වටිනාකමින් අවතක්සේරු වී තිබුණි.

(ඌ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 24 අනුව මූල්‍ය ප්‍රකාශන වල සම්බන්ධිත පාර්ශවයන් සම්බන්ධව හෙළිදරව් කිරීම් කළ යුතු වුවද සමාගම විසින් ප්‍රධාන කළමනාකාරීත්වයේ පුද්ගලයන් සම්බන්ධයෙන් අදාළ තොරතුරු මූල්‍ය ප්‍රකාශන වල සටහන් අංක 30 යටතේ හෙළිදරව් කර නොතිබුණි.

(එ) කාර්මික ආරවුලකට අදාළව කම්කරු කොමසාරිස් ජෙනරාල් නමින් ලංකා බැංකුවේ තැන්පත් කරන ලද රු.42,635,021ක් මූල්‍ය ප්‍රකාශන වල තැන්පත් හා ලැබියයුතු දෑ තුළ ඇතුළත් කර තිබුණු අතර ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 37 අනුව මේ පිළිබඳ මූල්‍ය ප්‍රකාශන වල සටහනක් මගින් හෙළිදරව් කර නොතිබුණි.

(ඒ) නිත්‍යානුකූලව අයකරගැනීමේ හැකියාවක් නොමැති බවට දැක්වෙන, සේවක මුදල් වංචාවක් හේතුවෙන් අයවියයුතු රු.1,213,120ක මුදල, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 37 ප්‍රකාරව අසම්භාව්‍ය වත්කමක් සේ සලකා සටහනකින් පමණක් හෙළිදරව් කළ යුතු වුවත් ඉන් බැහැරව මූල්‍ය ප්‍රකාශනයන්හි ලැබියයුතු ශේෂයන් යටතේ දක්වා තිබීම හේතුවෙන් ජංගම වත්කම් එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.

(ඔ) ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය යටතේ විශ්‍රාම ගන්නා ලද නිලධාරීන් සඳහා ගෙවියයුතු වන්දි මුදල් පියවීම සඳහා ලබාදුන් රු.49,500,000ක රාජ්‍ය ප්‍රදානය, මූල්‍ය ප්‍රකාශනයන්හි ප්‍රකාශිත ප්‍රාග්ධනය තුළ දක්වා තිබුණු අතර එම වන්දි මුදල් සමාලෝචිත වර්ෂය අවසන් දින වන තෙක්

ගෙවීම් කර නොතිබුණි. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 37 හි 80, 85 ඡේද ප්‍රකාරව ප්‍රතිව්‍යුහගත කිරීමේ වියදම් වෙනුවෙන් කරන ලද වෙන්කිරීම් හා ඒ වෙනුවෙන් ලද රාජ්‍ය ප්‍රදානය ලෙස මූල්‍ය ප්‍රකාශනවලට සටහනකින් හෙළිදරව් කළ යුතු වුවත් ඉන් බැහැරව එම මුදල ගෙවියයුතු දෑ තුළ දක්වා ප්‍රාග්ධනික කිරීමට කටයුතු කර තිබුණු අතර ඒ පිළිබඳ හෙළිදරව් කිරීමක් සිදුකර නොතිබුණි.

(ඕ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 38 හි 25 සිට 27 දක්වා ඡේද ප්‍රකාරව සමාගම විසින් 2022 වර්ෂයේදී ලබාගන්නා ලද පිරිවැය රු.14,433,575 ක් වූ මූල්‍ය හා තොරතුරු කළමනාකරණ මෘදුකාංග පද්ධතිය සහ රු.6,700,000 ක් පිරිවැය වූ මානව සම්පත් කළමනාකරණ මෘදුකාංග පද්ධතිය සමාලෝචිත වර්ෂය වන විට සැපයුම්කරු විසින් ස්ථාපිත කර ඇති නමුත් සමාගම විසින් මෙම මෘදුකාංග වල එකතු වටිනාකම රු.21,133,575 ක් අස්පාශ්‍ය වත්කම් හා ණයහිමියන් ලෙස ගිණුම්ගතකර නොතිබුණි. ඒ හේතුවෙන් අස්පාශ්‍ය වත්කම් එම වටිනාකමින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අඩුවෙන් දක්වා තිබුණි. මූල්‍ය හා තොරතුරු කළමනාකරණ මෘදුකාංග පද්ධතිය සඳහා ගෙවන ලද රු.4,310,073 ක් පමණක් මූල්‍ය ප්‍රකාශන වල තැන්පතු සහ අත්තිකාරම් යටතේ දක්වා තිබුණු අතර ඒ සඳහා සමාගම විසින් එහි ක්‍රම ක්ෂය ප්‍රතිපත්තිය යටතේ රු.2,886,715 ක ක්‍රම ක්ෂය වියදම ආදායම් ප්‍රකාශනයට හඳුනාගෙන නොතිබුණි.

(ක) සමාලෝචිත වර්ෂය වෙනුවෙන් සමාගමේ සේවකයින් හට, ලබානොගත් නිවාඩු සඳහා කළයුතු ගෙවීම් රු.18,522,547 ක් වුවත්, උපරිත වියදම ලෙස මූල්‍ය ප්‍රකාශනයන්හි රු.20,819,655 ක් දැක්වීම නිසා සමාලෝචිත වර්ෂයේ දී අලාභය රු.2,297,108 කින් අධිකක්සේරු වී තිබුණි.

(ග) සමාලෝචිත වර්ෂයේ දී දේපල පිරිසත හා උපකරණ ඉවත්කිරීම් තුළින් රු.16,737 ක මුදලක් සහ මෝටර් රථයක් ඉවත් කිරීම තුළින් සමාගම වෙත රු.1,323,000 ක මුදලක් ලැබී තිබුණු අතර මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීමේ දී දේපල පිරිසත හා උපකරණ ඉවත්කිරීම් වලින් ලද මුදල් ප්‍රවාහය රු. 2,783,383 ක් වශයෙන් දක්වා තිබීම හේතුවෙන් ආයෝජන ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය රු.1,443,646 ක වටිනාකමින් වැඩියෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ දක්වා තිබුණි.

(ච) සමාගම සතු, පිරිවැය රු.8,976,339 ක් වූ වාහන 04 කින් රු.2,250,000 ක් වූ වාහනයක් 2023 වර්ෂයේදී විකුණා තිබුණි. එසේ වුවද මෙම වාහනවල පිරිවැය 2020 වර්ෂයේ සිට ගිණුම් වල දක්වා නොතිබුණි. ඒ අනුව ජංගම නොවන වත්කම් වල අගය 2020 දෙසැම්බර් 31 සිට 2023 ජනවාරි 01

දින දක්වා රු.8,976,339කින් හා 2023 දෙසැම්බර් 31 දිනට රු.6,726,339කින් අඩුවෙන් දක්වා තිබුණි.

- (ඡ) විලම්භිත බදු වගකීම ගණනය කිරීමේ දී දේපල පිරිසත හා උපකරණ වල ක්ෂය මත විලම්භිත බදු වගකීම් වටිනාකම මූල්‍ය ප්‍රකාශනයන්හි සටහන් 17.1 යටතේ ඉදිරිපත් කර නොතිබුණි.
- (ට) 2022 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නාට්‍යය 02 කට අදාළව 2023 වර්ෂයේදී ගෙවන ලද හිඟ මුදල් වටිනාකම රු. 2,296,000 ක් 2022 වර්ෂය ට අදාළ දේශීය වැඩසටහන් මිලදී ගැනීමේ පිරිවැය තුළ හඳුනාගත යුතු වුවත්, 2023 වර්ෂයේ දේශීය වැඩසටහන් මිලදී ගැනීමේ පිරිවැය යටතේ හඳුනාගැනීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අලාභය එම වටිනාකමින් අධිකක්සේරු වී තිබුණි.
- (ඩ) ස්වාධීන රුපවාහිනී සේවයේ ණය ගැති ගිණුම් වලට වැරදීමකින් සටහන් කර තිබුණු රු.1,866,829ක වටිනාකමක් සහ දෙපාර්ශවය විසින් සේවා හුවමාරු කරගැනීම නිසා ගිණුම් වලින් ඉවත් වියයුතු රු.4,193,100 ක වටිනාකමක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ගිණුම්වල ලැබියයුතු ශේෂයක් ලෙස දක්වා තිබුණි. ඒ හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන වල ණයගැති වටිනාකම රු. 6,059,929 කින් අධිකක්සේරු වී තිබුණු අතර එම වටිනාකම් මත භානිකරණ අලාභ ගණනය කිරීම හේතුවෙන් රු.4,544,947 කින් සමුච්චිත අලාභ වැඩිවීම තුළින් මූල්‍ය ප්‍රකාශනයන්හි රඳවාගත් ලාභ අඩුවෙන් නිරූපණය වී තිබුණි.
- (න) රාජ්‍ය ආයතනයකට සපයා නොතිබුණු සේවාවන් වෙනුවෙන් නිකුත් කරන ලද රු. 4,105,500 ක ඉන්වොයිස් වටිනාකමක් ණයගැති ශේෂය තුළ ඇතුළත්ව තිබුණු අතර එම වටිනාකම නිරවුල් කිරීම සඳහා සමාලෝචිත වර්ෂය තුළ දී ද කටයුතු කර නොතිබුණි. මේ හේතුවෙන් ණයගැති වටිනාකම එම වටිනාකමින් අධිකක්සේරු වී තිබුණු අතර ඒ මත භානිකරණ අලාභ ගණනය කිරීම හේතුවෙන් රු.3,079,125 කින් සමුච්චිත අලාභ වැඩිවීම තුළින් මූල්‍ය ප්‍රකාශනයන්හි රඳවාගත් ලාභ අඩුවෙන් නිරූපණය වී තිබුණි.
- (ඳ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට සමාගම විසින් ගෙවියයුතු පාරිතෝෂික වියදම හා ගෙවියයුතු සමාජ ආරක්ෂණ බදු මුදල පිළිවෙලින් රු.17,882,595ක් හා රු. 5,837,751ක් වුවත් මූල්‍ය ප්‍රකාශනයන්හි ව්‍යවස්ථාපිත ගෙවියයුතු දෑ යටතේ එම වටිනාකම් පිළිවෙලින් රු. 2,328,743ක් හා රු.346,132ක් ලෙස දක්වා තිබුණු අතර, ඉතිරි ශේෂයන් අනෙකුත් ගෙවියයුතු දෑ යටතේ දක්වා තිබුණි. තවද උපචිත විගණන ගාස්තු රු.5,498,986 ක් ව්‍යවස්ථාපිත ගෙවියයුතු දෑ තුළ දක්වනු වෙනුවට වෙන්කිරීම් හා උපචිත වියදම් තුළ දක්වා තිබුණි.
- (න) මූල්‍ය ප්‍රකාශන වල වෙනත් ගෙවියයුතු දෑ යටතේ දැක්වෙන ගෙවියයුතු ගිණුමේ ඉකුත් වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ශේෂය රු.63,239,293ක් වුවද සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට එම

ගිණුමේ ආරම්භක ශේෂය රු.62,399,174ක් වූ අතර රු. 840,119 ක වෙනස විගණනය වෙත තහවුරු කිරීමට කළමනාකාරීත්වය අපොහොසත් වී තිබුණි.

(ප) මූල්‍ය ප්‍රකාශන වල වෙනත් ගෙවියයුතු දෑ තුළ ඇතුළත් ගෙවිය යුතු දෑ වටිනාකම රු.97,787,490 වුවද විගණනයට ඉදිරිපත් කරනලද උපලේඛනය අනුව එම වටිනාකම රු. 96,676,329 ක් විය. වෙනස වූ රු.1,111,161ක් තහවුරු කිරීමට කළමනාකාරීත්වය අපොහොසත් වී තිබුණි.

(බ) ගිවිසුම් කාලය අවසන් වූ, 2011 වර්ෂයේ මිල දී ගෙන තිබුණු රු.1,037,763 ක් වටිනා ඉංග්‍රීසි විත්‍රපට 12ක් වියදමක් ලෙස ගිණුම්ගත කරනු වෙනුවට ඉදිරියට කරනලද ගෙවීමක් ලෙස ගිණුම්ගත කිරීම නිසා ජංගම වත්කම් හා රඳවාගත් ඉපයුම් එම වටිනාකමින් වැඩියෙන් දක්වා තිබුණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 සමාගමේ 2023 වාර්ෂික වාර්තාවේ ඇතුළත් අනෙකුත් තොරතුරු.

මෙම විගණන වාර්තාවේ දිනට පසුව මට ලබාදීමට බලාපොරොත්තු වන සමාගමේ 2023 වාර්ෂික වාර්තාවේ ඇතුළත් කර ඇති නමුත් මූල්‍ය ප්‍රකාශන සහ ඒ පිළිබඳව වූ මගේ විගණන වාර්තාවේ ඇතුළත් නොවන තොරතුරු, අනෙකුත් තොරතුරු යන්නෙන් අදහස් වේ . මෙම අනෙකුත් තොරතුරු සඳහා කළමනාකරණය වගකිව යුතුය.

මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වූ මගේ මතයෙන් අනෙකුත් තොරතුරු ආවරණය නොකරන අතර මම ඒ පිළිබඳ කිසිදු ආකාරයක සහතිකවීමක් හෝ මතයක් ප්‍රකාශ නොකරමි.

මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මගේ විගණනයට අදාළව, මගේ වගකීම වන්නේ ඉහත හඳුනාගත් අනෙකුත් තොරතුරු ලබා ගත හැකි වූ විට කියවීම සහ එසේ කිරීමේදී අනෙකුත් තොරතුරු මූල්‍ය ප්‍රකාශන සමඟ හෝ විගණනයේදී හෝ වෙනත් ආකාරයකින් ලබාගත් මගේ දැනුම අනුව ප්‍රමාණාත්මක වශයෙන් නොගැලපෙනවාද යන්න සලකා බැලීමයි.

සමාගමේ 2023 වාර්ෂික වාර්තාව කියවන විට, එහි ප්‍රමාණාත්මක වරදවා දැක්වීම් ඇති බව මම නිගමනය කළහොත්, නිවැරදි කිරීම සඳහා පාලනය කරන පාර්ශවයන් වෙත එම කරුණු සන්නිවේදනය කළ යුතුය.

තව දුරටත් නිවැරදි නොකළ වරදවා දැක්වීම් තිබේ නම්, ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මා විසින් යථා කාලයේදී පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලබන වාර්තාවට ඇතුළත් කරනු ඇත.

#### 1.4 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ කළමනාකරණයේ සහ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

#### 1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනත්තාත්වික මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සම්පූර්ණත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව පාලනය කරනු ලබන පාර්ශ්වයන් දැනුවත් කරමි.

2. වෙනත් නෛතික හා නියාමන අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 2007 අංක 07 දරණ සමාගම් පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

2.1.1 මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණු වලින් වන බලපෑම හැර, 2007 අංක 07 දරණ සමාගම් පනතේ 163 (2) වගන්තියේ සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12 (අ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවන් අනුව, විගණනය සඳහා අවශ්‍ය සියලු තොරතුරු සහ පැහැදිලි කිරීම් මා විසින් ලබාගන්නා ලද අතර, මාගේ පරීක්ෂණයෙන් පෙනී යන ආකාරයට නිසි මූල්‍ය වාර්තා සමාගම පවත්වාගෙන ගොස් තිබුණි.

2.1.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

2.1.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ 1.2 (ඒ) ඡේදයේ දක්වා ඇති නිරීක්ෂණය හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

2.2 අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ලබා ගන්නා ලද සාක්ෂි මත හා ප්‍රමාණාත්මක කරුණුවලට සීමා කිරීම තුළ, පහත සඳහන් ප්‍රකාශ කිරීමට තරම් කිසිවක් මාගේ අවධානයට ලක් නොවීය.

2.2.1 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඇ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ පාලක මණ්ඩලයේ යම් සාමාජිකයෙකුට සමාගම සම්බන්ධවී යම් ගිවිසුමක් සම්බන්ධයෙන් සෘජුව හෝ අන්‍යාකාරයකින් සාමාන්‍ය ව්‍යාපාරික තත්වයෙන් බැහැරව සම්බන්ධයක් ඇති බව.

2.2.2 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඊ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව පහත සඳහන් නිරීක්ෂණ හැර යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කර ඇති බව.



නීතිරීති / විධානයට යොමුව

අනුකූල නොවීම

(අ) 2015 මැයි 25 දිනැති අංක සමාගමේ සභාපතිවරයා විසින් සමාලෝචිත වර්ෂය තුළ PED 1/2015 දරණ රාජ්‍ය රු.600,000 ක ප්‍රවාහන දීමනාවක් ද , රු.614,220 ක ව්‍යාපාර වක්‍ර ලේඛය , 2016 ඉන්ධන දීමනාවක් ද ලබා ගෙන තිබුණු අතර ඊට ඔක්තෝබර් 27 දිනැති PED අමතරව ආයතනික නිල වාහනයක් ද එම නිල වාහනය 1/2015(ii) හා 2022 ජනවාරි පරිචරණය වෙනුවෙන් රු.966,524ක් වටිනා ඉන්ධන 14 දිනැති PED 1/2015(ii) ලීටර් 2786 ක් ද පරිභෝජනය කර තිබුණි.

වක්‍රලේඛය

(ආ) 1999 ඔක්තෝබර් 08 දිනැති වාහනයක් අනුයුක්ත කරනු ලැබීමට සුදුසුකම් ලබන 22/29 රාජ්‍ය පරිපාලන නිලධාරියකුට කල් දැමිය නොහැකි හදිසි නිල වක්‍රලේඛය රාජකාරියක් සඳහා වාහනය පැදවීමේ අවශ්‍යතාවය පිළිබඳව අදාළ ආයතන ප්‍රධානියා පෞද්ගලිකව සැඟීමට පත්වන්නේ නම් පමණක් නිල වාහනයක් පැදවීමට එවැනි අයකුට අවසර දිය හැකි නමුත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ප්‍රවෘත්ති) වෙත වෙන්කර තිබුණු නිල වාහනය ආයතන ප්‍රධානියාගේ අවසරයෙන් තොරව අදාළ නිලධාරියා විසින්ම රැගෙන ගොස් තිබුණු අවස්ථා පැවතුණි.

2.2.3 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(උ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ බලතල , කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූල නොවන ලෙස කටයුතු කර ඇති බව.

2.2.4 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 12(ඌ) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව සමාගමේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බව

### 2.3. වෙනත් කරුණු

(අ) විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව සමාගම 2023 ජනවාරි 01 දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළදී දේශීය ටෙලි නාව්‍ය 20ක් රු.310,310,000 ක පිරිවැයකට මිලදී ගෙන

විකාශනය කර තිබුණු අතර ඉන් ටෙලි නාට්‍ය 14 ක් විකාශනය මගින් සමාලෝචිත වර්ෂය තුළදී රු.65,415,985 ක අලාභයක් ලබා තිබුණි.

- (ආ) සමාගම විසින් විකාශනාගාර කුළුණු දුරකථන සමාගම් වෙත බදු දීමේ දී දුරකථන සමාගම් සමඟ එළඹී බදු ගිවිසුම් 05 ක් අවලංගු වීමෙන් පසුව එළඹෙන කාලපරිච්ඡේදයට අදාළව එම ගිවිසුම් අළුත් කිරීමකින් තොරව සන්නිවේදන පහසුකම් සැපයීමට කටයුතු කර තිබුණි. 2023 දෙසැම්බර් 31 දිනට දුරකථන සමාගම් වලින් අයවිය යුතු හිඟ ශේෂය රු.19,971,680 ක් ව පැවතුණි.
- (ඇ) 2004 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා විවිධ ආයතන සමඟ එළඹී ප්‍රති වෙළඳ ගිවිසුම් වලට අදාළ සේවා නොසැපයීම හේතුවෙන් සමාලෝචිත වර්ෂය අවසන් වනවිට රු.70,702,230ක් ප්‍රති වෙළඳ ණයහිමියන් ලෙස මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණු අතර මෙම ශේෂ නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂය තුළදී ද කටයුතු කර නොතිබුණි. ඉන් වර්ෂය ඉක්මවූ ශේෂය රු.69,702,230ක් හෙවත් සියයට 98.5කි.
- (ඈ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ණයගැතියන් වීසි දෙදෙනෙකුගෙන් සමන්විත ප්‍රතිවෙළඳ ණය ගැති ශේෂ එකතු වටිනාකම රු.28,824,030 ක් වූ අතර සමාගම විසින් අදාළ සේවාවන් සපයා නොගැනීම හේතුවෙන් වර්ෂ 05 ඉක්මවා ඇති ප්‍රතිවෙළඳ ණය ගැති ශේෂයන්ගේ එකතුව රු.17,288,1678 ක් වී තිබුණි. මෙම ශේෂ අයකර ගැනීම සඳහා සමාලෝචිත වර්ෂය තුළ දීද කටයුතු කර නොතිබුණි.
- (ඉ) මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන රු.200,524,492 ක් වූ වෙනත් ගෙවිය යුතු දෑ ශේෂය තුළ එකතු වටිනාකම රු.1,220,239ක් වූ ණයහිමි ශේෂ 25ක් වසර 10කට වැඩි කාලයක සිට ඉදිරියට ගෙනඑමින් පැවති අතර එම වටිනාකම හඳුනාගෙන නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂය තුළදීද කටයුතු කර නොතිබුණි.
- (ඊ) විගණනයට ඉදිරිපත් කරන ලද උපලේඛනය අනුව වෙනත් ගෙවිය යුතු දෑ යටතේ දැක්වෙන රඳවා ගැනීම් එකතු වටිනාකම රු.3,661,576 ක් වූ අතර ඉන් රු. 3,590,857 ක් වසර 5 කට වැඩි කාලයක සිට ඉදිරියට ගෙනඑමින් පැවතුණි.
- (උ) සමාගමේ ස්කන්ධ ප්‍රාග්ධනය 2015 වර්ෂයේ රු. 3,198,499,721 ක් වූ අතර 2022 වර්ෂයේදී රු.654,161,058 ක් වූ ස්කන්ධ ප්‍රාග්ධනය සමාලෝචිත වර්ෂයේ දී රු.489,921,592 දක්වා අඩුණ්ඩව අඩු වී තිබුණි. සමාගම 2016 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රු. 107,189,266 ක සිට රු. 361,564,271 ක් දක්වා අලාභ ලබා තිබුණු අතර සමාලෝචිත වර්ෂයේ ද රු.213,739,466 ක් වශයෙන් අඩුණ්ඩව අලාභ ලබා තිබුණි. සමාලෝචිත වර්ෂයේ ස්වාධීන රුපවාහිනී සේවයේ අලාභය

රු.180,808,436 ක් වූ අතර ඒ යටතේ පවතින වසන්තම් ටීවී හා අයිටිඑන් එස්එම් හි අලාභයන් පිළිවෙලින් රු.9,882,712 සහ රු.27,816,668 ක් විය.

(ඌ) 2023 දෙසැම්බර් 31 දිනට සමාගමේ මූල්‍ය ප්‍රකාශන වල දැක්වෙන වෙළඳ ලැබියයුතු ශේෂය රු.905,105,718 ක් වූ අතර ඉන් ස්වාධීන රුපවාහිනී සේවයෙහි වර්ෂ පහ ඉක්මවූ ශේෂය රු. 222,661,338ක් විය. වසන්තම් රුපවාහිනී නාලිකාවේ, ලක්හඬ ගුවන් විදුලි නාලිකාවේ හා වසන්තම් ගුවන්විදුලි නාලිකාවේ වසර ඉක්මවූ ශේෂයන් පිළිවෙලින් රු.46,033,464ක්, රු. 8,906,832ක් හා රු.1,503,744ක් විය. එම ශේෂ අයකර ගැනීම සඳහා සමාගම විසින් සමාලෝචිත වර්ෂය තුළදීද කටයුතු කර නොතිබුණු අතර රු.1,358,640 ක වටිනාකමකින් යුතු ණයගැති ශේෂය සඳහා පමණක් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබුණි.

(එ) 2009 වර්ෂයේ සිට ඉදිරියට ගෙනඑමින් පවතින එකතු වටිනාකම රු.18,795,407ක් වූ ලැබියයුතු ශේෂය අයකරගැනීම සඳහා සමාලෝචිත වර්ෂය තුළදී ද කටයුතු කර නොතිබුණි.

(ඒ) සමාගම විසින් නිකුත් කරන ලද ඉන්වොයිස් වටිනාකම් සහ ගුවන් කාලයට අදාළ රේඛාකාඩ් වටිනාකම් සැසඳීමේදී, රේඛාකාඩ් වටිනාකම රු.129,461,000 ක් වූ වෙළඳ දැන්වීම් වලට අදාළ ඉන්වොයිස් වටිනාකම රු. 10,286,795 ක් වූ අතර සේවාදායකයන් වෙත සියයට 81- 98ක් වැනි ඉතාමත් අතාත්මික ඉහළ වට්ටම් ලබා දී තිබුණි. වැඩිම ආදායමක් ඉපයියහැකි ගුවන් කාලය තුළදීද මෙලෙස ඉතා ඉහළ වට්ටම් පිරිනැමීම තුළින් සමාගමේ ආදායම් ඉපයීමේ මාර්ග දැඩි ලෙස සීමා වීමට හේතු වී තිබුණි. තවද නියෝජිත ආයතන විසින් ඉදිරිපත් කරනු ලබන දැන්වීම් විකාශනයට අදාළ උපලේඛන සඳහා, සහකාර කළමනාකරු (අලෙවි), උපලේඛන අංශ ප්‍රධානී, අලෙවි අංශ ප්‍රධානී ආදී වශයෙන් අනුමැතීන් ලබාගතයුතු වුවද ඒ සඳහා සහකාර කළමනාකරු (අලෙවි) හෝ අලෙවි අංශ ප්‍රධානීගේ හෝ අනුමැතිය ලබා නොතිබුණු අවස්ථා පැවතුණි.

(ඔ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සමාගමට එරෙහිව අපහාස වන්දි නඩු 01 ක් පවරා තිබුණු අතර ඒ සඳහා ඉල්ලුම් කරන ලද වන්දි මුදල රු. 50,000,000 ක් විය. ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය මගින් වික්‍රපට ප්‍රදර්ශනය කිරීම ,බෙදා හැරීම හෝ විකිණීමට ඇති අයිතිවාසිකම සමාගම විසින් කඩ කිරීමට එරෙහිව නඩු 06 ක් සහ සමාගමට එරෙහිව වික්‍රපට බුද්ධිමය දේපල නඩු 05 ක් පවරා තිබුණු අතර එම නඩු සඳහා ඉල්ලා ඇති වන්දි මුදල පිළිවෙලින් රු.490,000,000 ක් සහ රු. 20,325,000 ක් විය. වෙනත් කරුණු සඳහා නඩු 03 ක් ද සමාගමට එරෙහිව පවරා තිබුණු අතර ඒ සඳහා වන්දි මුදල රු.15,000,000 කි. මෙම නඩු කටයුතු සඳහා සමාලෝචිත වර්ෂය තුළ දී රු. 5,227,617 ක

වියදමක් දරා තිබුණු අතර ඉකුත් වර්ෂයට සාපේක්ෂව සියයට 125 කින් නීති වියදම් ඉහල ගොස් තිබුණි.

- (ඕ) සමාගම විසින් 2015 වර්ෂයේ මිලදීගත් රු. 1,588,500 ක් වූ Hot Swappable Power Distribution Rack යන්ත්‍රයක් මිලදී ගත් දින සිට සහ 2010 වර්ෂයේ මිලදී ගන්නා ලද පිරිවැය රු. 1,218,274 ක් වූ Aros Flexus FT- 30 ,30KVA UPS System යන්ත්‍රය වසර 04 ක පමණ කාලයක සිට භාවිතයකින් තොරව නිෂ්ක්‍රීයව පැවතුණි.
- (ක) 2023 දෙසැම්බර් 31 දිනට ස්ථායීතා රූපවාහිනී නාලිකාවේ රු. 197,343,665ක් වූ මුළු වෙළෙඳ ණයහිමි ශේෂය තුළ ඇතුළත් වසර 1- 3 ත් අතර ශේෂය රු. 16,448,517 ක් ද වසර 4-6 අතර ශේෂය රු.26,460,747 ක්ද වසර 7-10 අතර ශේෂය රු. 33,792,289 හා වසර 10 ට වැඩි ශේෂය රු.49,939,178 ක්ද වූ අතර ලක්ෂඩ එල් එම් හා වසන්තම් එල් එම් නාලිකාවල වාණිජ ණයහිමි ශේෂය පිළිවෙළින් රු.3,928,344 හා රු.2,139,122 ක් විය. ඉන් වසර 5ට වැඩි ශේෂ පිළිවෙළින් රු.2,046,093 හා රු.645,378ක් වූ අතර එම ශේෂ නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂය තුළදී කටයුතුකර නොතිබුණි.
- (ග) යටියන්තොට විකාශනාගාරයට අයත් ඉඩම සඳහා බදු ප්‍රතිශෝධන වලට යටත්ව ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් සමාගම විසින් 2023 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු හිඟ මුදල රු.5,148,080 ක් ව තිබුණු අතර මෙම වටිනාකම ද ඇතුළුව එදිනට විකාශනාගාර වල බදු ඉඩම් වෙනුවෙන් ගෙවිය යුතු මුළු වටිනාකම රු.18,511,280 ක්ව තිබුණි.

  
ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න

විගණකාධිපති

## INDEPENDENT TELEVISION NETWORK LIMITED

Page 1

STATEMENT OF COMPREHENSIVE INCOME FOR THE YEAR ENDED 31 DECEMBER		2023	2022
	Note		
Revenue	6	1,466,223,335	1,394,668,739
Other Income	7	215,718,957	138,847,672
<b>Total Income</b>		<b>1,681,942,292</b>	<b>1,533,516,411</b>
Program Expenses	8	(541,971,692)	(579,015,448)
Marketing Expenses	9	(97,563,953)	(97,326,223)
Other Operating and Administrative Expenses	10	(1,268,848,083)	(1,282,361,160)
<b>Profit / (Loss) from Operation</b>		<b>(226,441,436)</b>	<b>(425,186,420)</b>
Net Finance Income	11	70,597,357	54,907,485
Compensation on Volunteer Service Retirement		(49,500,000)	-
<b>Profit / (Loss) Before Taxation</b>		<b>(205,344,079)</b>	<b>(370,278,935)</b>
Income Tax Expenses	12	23,702,069	16,931,378
		(181,642,010)	(353,347,557)
<b>Profit / (Loss) for the Year</b>		<b>(181,642,010)</b>	<b>(353,347,557)</b>
<b>Basic Earnings Per Share (Rs.)</b>	13	<b>(22.50)</b>	<b>(38.06)</b>
Profit / (Loss) for the Year		(181,642,010)	(353,347,557)
Other Comprehensive Income		(32,097,456)	(8,216,716)
<b>Total Comprehensive Income for the Year</b>		<b>(213,739,466)</b>	<b>(361,564,273)</b>

Figures in brackets indicate deductions.

Notes to the Financial Statements on Pages 5 to 23 form an integral part of these Financial Statements.

## INDEPENDENT TELEVISION NETWORK LIMITED


## STATEMENT OF FINANCIAL POSITION AS AT 31 DECEMBER

	Note	2023	2022
<b>ASSETS</b>			
<b>Non - Current Assets</b>			
Property, Plant and Equipment	14	581,523,759	697,118,057
Intangible Assets	15	14,843,458	8,829,871
Available-for-Sale (AFS) Financial Assets	16	4,000	4,000
Deferred Tax Asset	17	57,814,008	34,111,945
<b>Total Non - Current Assets</b>		<b>654,185,225</b>	<b>740,063,873</b>
<b>Current Assets</b>			
Inventories	18	29,282,410	20,179,277
Trade and Other Receivables	19	653,962,374	544,295,437
Staff Loans and Advances	20	50,990,042	53,826,094
Deposits and Advances	21	72,483,861	25,930,319
Current Tax Receivable		10,736,395	10,736,395
Prepayments		5,620,118	7,696,672
Other Financial Assets	22	424,634,213	563,236,520
Cash and Cash Equivalents	23	223,854,095	32,609,584
<b>Total Current Assets</b>		<b>1,471,563,508</b>	<b>1,258,510,298</b>
<b>Total Assets</b>		<b>2,125,748,733</b>	<b>1,998,574,171</b>
<b>EQUITY AND LIABILITIES</b>			
<b>Equity</b>			
Stated Capital	24	144,500,000	95,000,000
Retained Earnings		345,421,592	559,161,058
<b>Total Equity</b>		<b>489,921,592</b>	<b>654,161,058</b>
<b>Non - Current Liabilities</b>			
Retirement Benefits Obligation	25	126,768,650	111,012,451
Government Grants	26	139,436,288	91,939,603
Deferred Tax Liability	17		
<b>Total Non - Current Liabilities</b>		<b>266,204,938</b>	<b>202,952,054</b>
<b>Current Liabilities</b>			
Bank Overdraft		228,389,595	92,763,071
Client Advances		144,521,622	131,555,563
Deferred Income	27	70,702,230	69,702,230
Other Payables	28	200,524,492	182,853,759
Statutory Payable	29	48,774,772	24,882,281
Provision and Accrued Expenses		676,709,492	639,704,155
<b>Total Current Liabilities</b>		<b>1,369,622,203</b>	<b>1,141,461,059</b>
<b>Total Equity and Liabilities</b>		<b>2,125,748,733</b>	<b>1,998,574,171</b>

I certify that these Financial Statements of the Company comply with the requirements of the Companies Act No. 07 of 2007.

  
Finance Manager

The Board of Directors is Responsible for Preparation and Presentation of these Financial Statements.

  
Approved and Signed for and on behalf of the Board,  
Director

  
Director

Date : 27th February 2024  
Colombo,

Figures in brackets indicate deductions.

Notes to the Financial Statements on Pages 5 to 23 form an integral part of these Financial Statements.

**INDEPENDENT TELEVISION NETWORK LIMITED**

Page 3  
(Expressed in Sri Lankan Rupees)

**STATEMENT OF CHANGES IN EQUITY FOR THE YEAR ENDED 31 DECEMBER 2023**

	<b>Stated Capital</b>	<b>Retained Earnings</b>	<b>Total</b>
<b>Balance as at 01 January 2022</b>	<b>95,000,000</b>	<b>920,725,329</b>	<b>1,015,725,329</b>
Profit for the Year	-	(361,564,273)	(361,564,273)
<b>Balance as at 31 December 2022</b>	<b>95,000,000</b>	<b>559,161,056</b>	<b>654,161,056</b>
Profit for the Year	-	(213,739,464)	(213,739,464)
Addition to Share Capital	49,500,000		49,500,000
<b>Balance as at 31 December 2023</b>	<b>144,500,000</b>	<b>345,421,592</b>	<b>489,921,592</b>

Figures in brackets indicate deductions.

Notes to the Financial Statements on Pages 5 to 23 form an integral part of these Financial Statements.



## CASH FLOW STATEMENT FOR THE YEAR ENDED 31 DECEMBER

	2023	2022
<b>Cash Flows from Operating Activities</b>		
Profit Before Taxation	(205,344,079)	(370,278,933)
<b>Adjustments for;</b>		
Amortization of Intangible Assets	127,565,100	69,431,641
Profit/Loss on Sale of Property, Plant and Equipment	35,246	122,914
Amortization of Government Grants	(13,558,661)	(9,167,188)
Written Back of Un - Paid Balances	(6,693,184)	284,848
Bad Debts Written-off	97,668	0
Provision for Impairment of Trade Receivable	934,414	2,806,754
Provision for Impairment of Receivable	-	-
Decrease in Impairment of Trade Receivables	(14,752,229)	(3,738,796)
Gratuity Charge for the Year	57,933,815	41,732,774
Depreciation	129,575,135	131,498,805
Provision of Deferred Tax	-	(14,992,468)
Exchange Gain	(1,295,013)	(1,109,531)
Stock Write Off	0	0
Interest Income	(94,931,819)	(64,307,463)
Interest Expenses	24,334,462	9,399,978
<b>Operating Profit Before Changes in Working Capital</b>	<b>3,900,855</b>	<b>(208,316,665)</b>
<b>Changes in Working Capital</b>		
Inventories	(9,103,133)	(7,367,433)
Trade and Other Receivables	(95,432,012)	58,179,696
Staff Loans and Advances	2,836,052	3,841,192
Deposits and Advances	(46,553,542)	(13,236,230)
Prepayments	2,076,554	(1,811,896)
Client Advances	12,966,059	4,314,810
Deferred Income	1,000,000	-
Other Payables	17,670,733	50,052,548
Statutory Payable	23,892,491	5,380,567
Provision and Accrued Expenses	37,005,344	89,420,724
<b>Cash Generated from Operations</b>	<b>(49,740,599)</b>	<b>(19,542,687)</b>
Gratuity Paid	(24,295,020)	(18,354,862)
Interest Paid	(24,334,462)	(9,399,978)
Taxes Paid	-	(7,533,246)
<b>Net Cash Flow from Operating Activities</b>	<b>(98,370,081)</b>	<b>(54,830,773)</b>
<b>Cash Flows from Investing Activities</b>		
Acquisition of Property, Plant and Equipment	(9,209,787)	(57,898,238)
Proceeds from Sale of Property, Plant and Equipment	2,783,383	9,374
Expenses Incurred on Capital Work-in-Progress	-	-
Acquisition of Intangible Assets	(134,175,000)	(68,076,000)
Investments in Other Financial Assets	134,475,233	(221,231,625)
Interest Received	99,058,893	46,935,967
<b>Net Cash used in Investing Activities</b>	<b>92,932,722</b>	<b>(300,260,522)</b>
<b>Cash Flows from Financing Activities</b>		
Government Grant	61,055,346	35,131,786
Dividends Paid	-	-
<b>Net Cash used in Financing Activities</b>	<b>61,055,346</b>	<b>35,131,786</b>
<b>Net Changes in Cash and Cash Equivalents During the Year</b>	<b>55,617,987</b>	<b>(319,959,509)</b>
Cash and Cash Equivalents at Beginning of the Year	(60,153,487)	259,806,022
<b>Cash and Cash Equivalents at End of the Year</b>	<b>(4,535,500)</b>	<b>(60,153,487)</b>

(Note 23)

## **1 CORPORATE INFORMATION**

### **1.1 Reporting Entity**

Independent Television Network Ltd is a Television and Radio Broadcasting organization, which operates two Television channels and two Radio channels in Sri Lanka. Principal office of the company is at Wickramasinghepura, Battaramulla, Sri Lanka. It was incorporated on 27 April 1992 as a public limited company to take over the business carried on by the Government owned business undertaking of Independent Television Network Ltd, in terms of conversion of State Co operations and government Owned business undertaking in to public Companies Act No 23 of 1987. Accordingly, the balances reflected in the accounts of the Government Owned Business Undertaking have been transferred to the company with the exception of an adjustment in respect of the share capital of Rs.95 million which has been issued to the Secretary to the Treasury resulting in Goodwill of Rs.33,861,107/-which has been fully amortized by the end of the year 2004. Government grant value of Rs. 49.5 million received in this year relating to payment of compensation for volunteer retirement scheme is credited to the Equity.

### **1.2 Date of Authorization for Issue**

The financial statements of the Independent Television Network Limited for the year ended 31 December 2023 were authorized for issue in accordance with resolution of the Board of Directors dated 27<sup>th</sup> February 2024.

## **2 SUMMARY OF SIGNIFICANT ACCOUNTING POLICIES**

### **2.1 Basis of Preparation**

The financial statements of Independent Television Network Ltd have been prepared in accordance with Sri Lanka Accounting Standards (SLFRSs). The preparation of financial statements in conformity with Sri Lanka Accounting Standards (SLFRSs) requires the use of certain critical accounting estimates. It also requires management to exercise its judgment in the process of applying the company accounting policies. The areas involving a higher degree of judgments or complexity, or areas where assumptions and estimates are significant to the financial statements are disclosed in note 5.

The financial statements have been prepared on the historical cost basis and apply consistently with no adjustments been made for inflationary factors affecting the financial statements, except for that, the Defined benefits obligation is measured at its present value, based on the projected unit credit method using gratuity formula.

### **2.2 Changes in Accounting Policies**

The changes in accounting policies set out below have been applied consistently to the periods presented in the financial statements, unless otherwise indicated.

The presentation and classification of the financial statements of the previous year have been amended, where relevant, for better presentation and to be comparable with those of the current year.

### **2.3 Segment Reporting**

An operating segment is a component of the company that engages in business activities from which it may earn revenues and incur expenses, including revenues and expenses that relate to transactions with any of the company's other components. All operating segments' operating results are reviewed regularly by the Board to make decisions about resources to be allocated to the segment and assess its performance. The operating segments are organized and managed separately according to different channels that company has. Detailed information on the results of each operating segment is provided in Note 34.

### **2.4 Going Concern**

The Directors have made an assessment of the company's ability to continue as a going concern and they do not intend either to liquidate or to cease trading.

### **2.5 Events Occurring after the Reporting Period**

All material events after the reporting date have been considered and where appropriate adjustments or disclosures have been made in the respective notes to the financial statements.

### **2.6 Commitments**

All material commitments at the reporting period end have been identified and disclosed in the notes to the financial statements.

**2.7 Foreign currencies**

**(a) Functional and presentation currency**

Items included in the financial statements of the Company are measured using the currency of the primary economic environment in which the entity operates ("the functional currency"). The financial statements are presented in Sri Lankan Rupees, which is the Company's functional and presentation currency.

**(b) Transactions and balances**

Foreign currency transactions are translated into the functional currency using the exchange rates prevailing at the dates of the transactions or valuation where items are re measured. Foreign exchange gains and losses resulting from the settlement of such transactions and from the translation at year-end exchange rates of monetary assets and liabilities denominated in foreign currencies are recognized in the income statement.

**2.8 Property, Plant and Equipment**

Property, plant and equipment are initially recognized at cost including the cost of purchase with any incidental expenses incurred in bringing the assets to its working conditions, for its intended use. Subsequent to initial recognition, property, plant and equipment are measured at cost less accumulated depreciation and any accumulated impairment losses.

Expenditure incurred for the purpose of acquiring, extending or improving assets of permanent nature has been treated as capital expenditure. Subsequent costs are included in the asset's carrying amount or recognized as a separate asset, as appropriate, only when it is probable that future economic benefits associated with the item will flow to the company and the cost of the item can be measured reliably.

Expenditure incurred on repairs or maintenance of property, plant and Equipment in order to restore or maintain the future economic benefits expected from originally assessed standard of performance, is recognized as an expense when incurred.

**2.8.1 Depreciation**

Land is not depreciated. Provisions for depreciation for other assets are calculated by using a straight-line method to allocate their cost over their estimated useful lives, as follows:

Depreciation	Useful Years
Buildings	20
Plant and Machinery	02 - 15
Audio Frequency Equipment	04 - 08
Furniture and Fittings	08
Transmitter	08
Motor Vehicles	04
Library Books	04
Tools	04
Office Equipment	04

The asset's residual values and useful lives are reviewed, and adjusted if appropriate, at the end of each reporting period. An asset's carrying amount is written down immediately to its recoverable amount if the asset's carrying amount is greater than its estimated recoverable amount.

Gains and losses on disposals are determined by comparing the proceeds with the carrying amount and gain / (loss) is recognized in the statement of comprehensive income.

**2.8.2 Capital Work-in-Progress**

Capital work-in-progress represents the accumulated cost of materials and other costs directly related to the construction of an asset. Capital work-in-progress is transferred to the respective asset accounts at the time it is substantially completed and ready for its intended use.

**2.8.3 Intangible Assets**

**a) Computer Software**

Computer software are recognized as intangible assets if it is probable that future economic benefits that are attributable to the assets will flow to the enterprise and the cost of the asset can be measured reliably. Intangible assets acquired are stated at cost less accumulated amortization and accumulated impairment losses. These costs are amortized over their estimated useful lives of 5 years.

**b) Telecasting Rights**

Licenses for telecasting rights are recognized as intangible assets if it is probable that future economic benefits arising from sale of services will flow to the enterprise and the cost of the asset can be measured reliably. Intangible assets are stated at cost less accumulated amortization and accumulated impairment losses. These costs are amortized to the extent of related income recognized.

90% of the Telecasting right Expenses	-First run to Telecast
10% of the Telecasting right Expenses	-Second run to Telecast

**2.8.4 Impairment of Non – Financial Assets**

At each end of reporting period, the company reviews the carrying amounts of its property, plant and equipment and intangible assets to determine whether there is any indication that those assets have impaired. If any such indication exists, the recoverable amount of the asset is estimated in order to determine the extent of the impairment loss (if any). Where it is not possible to estimate the recoverable amount of an individual asset, the company determines the cash-generating units (CGUs) and estimates the recoverable amount of the CGUs to which the asset belongs.

Recoverable amount is the higher of fair value less costs to sell and value in use. In assessing value in use, the estimated future cash flows are discounted to their present value using a pre-tax discount rate that reflects current market assessments of the time value of money and the risks specific to the asset for which the estimates of future cash flows have not been adjusted.

If the recoverable amount of an asset and CGUs is estimated to be less than its carrying amount, the carrying amount of the asset and CGUs is reduced to its recoverable amount. An impairment loss is recognized immediately in the statement of comprehensive income.

**2.9 Financial Assets**

**(a) Classification**

The company determines the classification of its financial assets at initial recognition and classifies its financial assets as follows:

- I. Loans and receivables
- II. Available-for-sale (AFS) Financial Assets

**I. Loans and receivables**

Loans and receivables are non-derivative financial assets with fixed or determinable payments that are not quoted in an active market. Loans and receivables are included in current assets, except for maturities greater than 12 months after the end of the reporting period, which are classified as non-current assets. The company's loans and receivables comprise corporate loans, advances cash and cash equivalents in the end of reporting period.

**II. Available-for-sale (AFS) Financial Assets**

Available-for-sale financial assets are non-derivatives that are either designated in this category or not classified in any of the other categories. They are included in non-current assets unless the investment matures or management intends to dispose of it within 12 months of the end of the reporting period. Available for sale financial assets comprise of long term unquoted equity investments and Debt Securities.

**(b) Recognition and Initial Measurement**

Financial assets classified as loans and receivables are recognized on the date on which the company originates the transaction. Other financial assets are recognized on the trade-date on which the company becomes a party to the contractual provision of the financial instrument.

A financial asset is measured initially at fair value plus, in the case of assets not at fair value through profit or loss, directly attributable transaction costs.

Financial assets are derecognized when the rights to receive cash flows from the financial assets have expired or have been transferred and the company has transferred substantially all risks and rewards of ownership of the financial assets.

**(c) Subsequent Measurement**

**I. Loans and receivables**

Subsequent to initial recognition, loans and receivables are measured at amortized cost using the effective interest method, less provision for impairment.

**II. Available for sale Financial Assets (AFS)**

Subsequent to initial recognition, available-for-sale financial assets are measured at fair values, less provision for impairment.

**(d) Impairment of financial assets**

**I. Assets carried at amortized cost**

The company assesses at the end of each reporting period whether there is objective evidence that a financial asset is impaired. A financial asset is impaired and impairment losses are incurred only if there is objective evidence of impairment as a result of one or more events that occurred after the initial recognition of the asset (a 'loss event') and that loss event (or events) has an impact on the estimated future cash flows of the financial asset that can be reliably estimated.

For loans and receivables carried at amortized cost, the amount of the loss is measured as the difference between the asset's carrying amount and the present value of estimated future cash flows (excluding future credit losses that have not been incurred) discounted at the financial asset's original effective interest rate. The carrying amount of the financial assets is reduced and the amount of the loss is recognized in the statement of comprehensive income. If, in a subsequent period, the amount of the impairment loss decreases and the decrease can be related objectively to an event occurring after the impairment was recognized, the reversal of the previously recognized impairment loss is recognized in the statement of comprehensive income. The corporate loans receivables are assessed individually for impairment.

**II. Available-for-sale (AFS) Financial Assets**

The company assesses at the end of each reporting period whether there is objective evidence that a financial asset is impaired. For unquoted equity investments, a significant or prolonged decline in the value of the investments below its cost is also evidence that the assets are impaired. If any such evidence exists for the unquoted investments, the amount of the impairment loss is measured as the difference between the carrying amount of the financial asset and the present value of estimated future cash flows discounted at the current market rate of return for a similar financial asset. Such impairment losses are not reversed.

**2.10 Trade Receivables**

Trade receivables are amounts due from customers for the services rendered in the ordinary course of business. If collection is expected in one year or less (or in the normal operating cycle of the business), they are classified as current assets. If not, they are presented as non-current assets.

Trade receivables are recognized initially at fair value and subsequently measured at the transaction price (original invoice value) less provision for impairment as they are expected to be received within short term, such that the effect of discounting immaterial.

Provision for impairment of trade receivables is established when there is objective evidence that the company will not be able to collect all amounts due according to the original terms of the receivables. Significant financial difficulties of the debtor, probability that the debtor will enter bankruptcy or financial reorganization and an increase in the number of delayed payments past the maximum credit period of three months are considered as indicators that the trade receivable is impaired. The carrying amount of the asset is reduced through the use of an allowance account, and the amount of the loss is recognized in the statement of comprehensive income within distribution cost.

When a trade receivable is uncollectible, it is written off against the allowance account for trade receivable. Subsequent recoveries of amounts previously written-off are credited against distribution cost in the in the statement of comprehensive income.

Significant trade receivables are assessed individually for impairment and Non- significant trade receivables are assessed for impairment on collective basis.

The model and basis used to assess the trade receivables for impairment as follows:



- (a) Individual Evaluation Model: Following types of trade receivables are reviewed individually to measure the impairment loss.
- i.) Government Institution - 100% provision only if there is an objective evidence for impairment.
  - ii.) Commercial Clients – Significant Clients - 100% provision only if there is an objective evidence for impairment.
- (b) Collective Evaluation Model: Following types of trade receivables are reviewed collectively to measure the impairment loss.
- i) Commercial Clients -Non-Significant Clients - Probability Model.
- 2.11 Inventories**  
Inventories are stated at cost. Cost is determined on a weighted average basis. Inventories comprise of spare parts, stationeries and fuel and lubricants. Inventories are for consumption not for re-sale.
- 2.12 Cash and Cash Equivalents**  
In the statement of cash flows, cash and cash equivalents includes cash in hand, deposits held at call with banks, other short-term highly liquid investments with original maturities of three months or less.
- 2.13 Share Capital**  
Share capital is paid out of consolidated fund and ordinary shares are classified as equity.
- 2.14 Financial Liabilities**  
The company classifies financial liabilities into other financial liabilities. The company's other financial liabilities include other payables, interest bearing loans and amounts due to related parties. The other financial liabilities are recognized initially at fair value plus any directly attributable transaction costs. Subsequent to initial recognition, these financial liabilities are measured at amortized cost using the effective interest method. The company derecognizes a financial liability when its contractual obligations are discharged, cancelled or expired.
- 2.15 Borrowings**  
Borrowings are recognized initially at fair value, net of transaction costs incurred. Borrowings are subsequently carried at amortized cost; any difference between the proceeds (net of transaction costs) and the redemption value is recognized in the statement of comprehensive income over the period of the borrowings using the effective interest method.  
Borrowing costs are recognized in comprehensive income statement in the period in which they are incurred.
- 2.16 Current and Deferred Tax**  
The tax expense for the period comprises current and deferred tax. Tax is recognized in the income statement, except to the extent that it relates to items recognized in other comprehensive income or directly in equity. In this case, the tax is also recognized in other comprehensive income or directly in equity, respectively.
- a) **Current Taxation**  
Current tax liabilities arise to the company in accordance with the provisions of the Inland Revenue Act No. 10 of 2006 and amendments thereto. These liabilities are provided for in the Financial Statements applying the said provisions which the management believes reflect actual liability.
  - b) **Deferred income Tax**  
Deferred tax is recognized using the balance sheet method, providing for temporary differences between the carrying amounts of assets and liabilities for financial reporting purposes and the amounts used for taxation purposes. Deferred Tax is measured at the tax rates that are expected to be applied to temporary differences when they reverse, based on the laws that have been enacted or substantively enacted by the reporting date.  
  
A deferred tax asset is recognized to the extent that it is probable that future taxable profits will be available against utilized. Deferred Tax assets are reviewed at each reporting date and are reduced to the extent that it is no longer probable that the related tax benefit will be realized.

Deferred tax assets and liabilities are measured at tax rates that are expected to apply to the year when the asset is realized or the liabilities settle, based on the tax rates and the tax laws that have been enacted or substantially enacted as at the reported date.

Deferred income tax assets and liabilities are offset when there is a legally enforceable right to offset current tax assets against current tax liabilities and when the deferred income taxes assets and liabilities relate to income taxes levied by the same taxation authority on the same taxable entity.

## 2.17 Employee Benefits

### a) Defined Benefits Obligation

The company obligation in respect of defined benefit plan is the present value of the defined benefits obligation at the end of the reporting period. The defined benefits obligation is calculated by independent actuaries using the projected unit credit method. The present value of the defined benefits obligation is determined by discounting the estimated future benefit that employee have earned in return for their services in the current and prior period.

Actuarial gains and losses arising from experience adjustments and changes in actuarial assumptions are charged or credited to equity in other comprehensive income in the period in which they arise.

The company will re-measure the define benefit obligation when the amounts recognized in the financial statements will differ materially from the amount that would be determine at the end of the reporting period.

Past service costs are recognized immediately in the statement of comprehensive income. The retirement benefits obligation is not externally funded.

### b) Defined Contribution Plans

All employees of the company are members of the Employees 'Provident Fund and Employees 'Trust Fund, to which their employer contributes 15% and 3% respectively of such employees' basic or consolidated wage or salary, cost of living and all other allowances.

## 2.18 Government Grants

Grants from the government are recognized at their fair value where there is a reasonable assurance that the grant will be received and the company will comply with all attached conditions.

Government grants relating to costs are recognized in the statement of comprehensive income when grants are received.

Government grants relating to property, plant and equipment are included in non-current liabilities as deferred government grants and are credited to the statement of comprehensive income on a straight-line basis over the expected lives of the related assets.

## 2.19 Provisions

Provisions for operational expenses are recognized when the company has a present legal or constructive obligation as a result of a past event, it is probable that an outflow of economic resources will be required from the company and amounts can be estimated reliably.

Provisions are measured at the estimated expenditure required to settle the present obligation, based on the most reliable evidence available at the reporting date, including the risks and uncertainties associated with the present obligation.

## 2.20 Contingent Liabilities and Contingent Assets

A contingent liability is a possible obligation that arises from past events whose existence will be confirmed by the occurrence or non-occurrence of one or more uncertain future events beyond the control of the company or a present obligation that is not recognized because it is not probable that an outflow of resources will be required to settle the obligation.

A contingent liability also arises in extremely rare cases where there is a liability that cannot be measured reliably. The company does not recognize a contingent liability but discloses its existence in the Financial Statements.

A contingent asset is a possible asset that arises from past events whose existence will be confirmed by the occurrence or non-occurrence of one or more uncertain future events beyond the control of the company. The company does not



recognize contingent assets but discloses its existence where inflows of economic benefits are probable, but not virtually certain.

**2.21 Trade Payables**

Trade payables are obligations to pay for goods or services that have been acquired in the ordinary course of business from suppliers. Accounts payable are classified as current liabilities if payment is due within one year or less (or in the normal operating cycle of the business if longer). If not, they are presented as non-current liabilities.

Trade and other payables are recognized initially at fair value and subsequently measured at the original invoice amount as they are expected to be paid within a short period, such that the time value of money is not significant.

**2.22 Leases**

Leases in which a significant portion of the risks and rewards of ownership are retained by the lessor are classified as operating leases. Payments made under operating leases (net of any incentives received from the lessor) are charged to the income statement on a straight-line basis over the period of the lease.

The company leases certain property, plant and equipment. Leases of property, plant and equipment where the company has substantially all the risks and rewards of ownership are classified as finance leases. Finance leases are capitalized at the lease's commencement at the lower of the fair value of the leased property and the present value of the minimum lease payments.

Each lease payment is allocated between the liability and finance charges. The corresponding rental obligations, net of finance charges, are included in other long-term payables. The interest element of the finance cost is charged to the income statement over the lease period so as to produce a constant periodic rate of interest on the remaining balance of the liability for each period. The property, plant and equipment acquired under finance leases is depreciated over the shorter of the useful life of the asset and the lease term.

**3. Comprehensive Income**

**3.1 Revenue Recognition**

Revenue is measured at the fair value of the consideration received or receivable, and represents amounts receivable for services supplied, stated net of Value Added Taxes (VAT). The company recognizes revenue when the amount of revenue can be reliably measured; when it is probable that future economic benefits will flow to the entity.

The company applies the revenue recognition criteria set out below to each identifiable major types of services rendered.

**(a) Sale of Air time**

Revenue comprises the invoiced value of sale of air time net of Value Added Tax (VAT), Revenue is recognized when the advertisement is telecasted.

**(b) Production Income**

Revenue comprises the invoiced value of sale of air time net of Value Added Tax (VAT), Revenue is recognized when the production is telecasted.

**3.2 Interest income**

Interest income is recognized using the effective interest method.

**3.3 Rental Income**

Rental income is recognized on an accrual basis over the term of rent periods.

**3.4 Net Gains and Losses on Disposals of Property, Plant & Equipment**

Net gains and losses on disposal of an item on property, plant & equipment are determined by comparing the net sales proceeds with the carrying amount of property, plant & equipment and are recognized in the statement of comprehensive income.

**3.5 Other Income**

All other incomes are recognized on accrual basis

**3.6 Operating Expenses**

Expenses are recognized in the income statement on the basis of a direct association between the cost incurred and the earning of specific items of income. All expenditure incurred in the running in the business and in maintaining the property, plant and equipment in a state of efficiency has been charged to income in arriving at the profit / (loss) for the year.

**4. Sri Lanka Accounting Standards (SLFRS/LKAS) issued but not yet effective**

Standards issued but not yet effective up to the date of issuance of the financial statements are listed below. The company intends to adopt those standards when they become effective.

- I. **SLFRS 9-Financial Instruments:** SLFRS 9, issued in 2014, replaces the existing guidance in LKAS 39 Financial instruments; Recognition and Measurement. SLFRS 9 includes revised guidance on the classification and measurement of financial instrument, including a new expected credit loss model for calculating impairment on financial assets, and the new general hedge accounting requirements. It also carries forwards the guidance on recognition of financial instrument from LKAS 39. Effective date of IFRS 9 is 1 January 2018.
- II. **SLFRS 15 – Revenue from contracts with customers:** SLFRS 15 establish a comprehensive framework for determining whether, how much and when revenue is recognized. It replace existing revenue recognition guidance, including LKAS 18 Revenue and LKAS 11 construction Contracts. SLFRS 15 is effective for annual reporting period beginning on or after 1 January 2017.

The Company is assessing the potential impacts on its financial statements resulting from the application of SLFRS 15 / SLFRS 9.

**5. Significant Accounting Estimates and judgments**

When preparing the financial statements, management undertakes a number of judgments, estimates and assumptions about the recognition and measurement of assets, liabilities, income and expenses.

- I. The following are significant judgments in applying the accounting policies that have most significant effect on the financial statements.

**(a) Recognition of Deferred Tax Assets**

The extent to which deferred tax assets can be recognized is based on an assessment of the probability of the future taxable income against which the deferred tax assets can be utilized.

- II. Information about estimates and assumptions that have the most significant effect on recognition and measurement of assets, liabilities, income and expenses is provided below:

**(a) Useful life time of depreciable assets**

Management reviews its estimate of the useful lifetime of depreciable assets at each reporting date, based on the expected economic utility of the assets.

**(b) Defined benefit plan**

The present value of the defined benefit plan obligations depends on a number of factors that are determined on projected unit credit method using a number of assumptions. The assumptions are used in determining the net cost and obligation for defined benefit plan including the discount rate disclosed in the note 25. Any changes in these assumptions will impact the carrying amount of defined benefits obligation.

INDEPENDENT TELEVISION NETWORK LIMITED

NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER

	2023	2022
<b>6 Revenue</b>		
Sale of Air Time	1,385,459,165	1,394,783,090
Production Charges	118,345,221	7,418,896
	<b>1,503,804,386</b>	<b>1,402,201,986</b>
SSCL	(37,581,051)	(7,533,247)
	<b>1,466,223,335</b>	<b>1,394,668,739</b>
<b>7 Other Income</b>		
Profit on Sale of Property, Plant and Equipment	-	330
Registration of Suppliers	413,702	542,461
You Tube Income	144,134,323	84,013,685
Fines	906,537	1,515,703
Sundry Income	33,790,308	38,206,205
Charges on Returned Cheques	-	-
Exchange Gain	1,295,013	1,109,531
Amortization/Recurrent Government Grants	13,558,661	9,167,188
Write Back	6,693,184	284,848
Impairment Allowance Decrease	14,752,229	3,738,796
Tender Fee	175,000	268,925
	<b>215,718,957</b>	<b>138,847,672</b>
<b>8 Program Expenses</b>		
Procurement of Program Materials - Foreign	10,483,955	14,809,081
Procurement of Program Materials - Local	213,748,424	245,064,096
Amortization of Telecasting Rights	127,565,100	69,431,641
Other Production	190,174,213	249,710,630
	<b>541,971,692</b>	<b>579,015,448</b>
<b>9 Marketing Expenses</b>		
Agency and Marketing Executive Commission	83,739,714	74,928,949
License Fees for Microwave Link	12,346,003	13,019,341
Market Research Expenses	446,154	6,571,179
Bad Debts Written Off	97,668	-
Impairment of Trade and Other Receivable / Reversal of Over Provision	934,414	2,806,754
	<b>97,563,953</b>	<b>97,326,223</b>
<b>10 Other Operating and Administrative Expenses</b>		
Salaries and Allowances	419,799,721	483,139,594
Employees' Provident Fund	55,598,323	64,023,068
Employees' Trust Fund	11,069,644	12,802,123
Overtime	62,319,073	62,842,714
Incentives	33,625,532	39,578,049
Performance Incentive	-	-
Re-imbursement of Medical Leave	20,819,655	25,621,574
Awards to Staff	1,035,000	-
Staff Training	388,500	331,085
Staff Welfare	22,622,377	21,046,158
Uniforms to Staff	205,567	403,733
Traveling and Subsistence	29,339,025	28,134,297
Gratuity Charge for the Year	25,836,359	33,516,058
Housing Loan Interest	3,783,786	4,599,134
Postage, Telephone and Telex	8,593,022	7,024,455
Electricity & Power	208,587,903	122,176,486
Entertainment	91,786	138,992
Fuel for Generators	14,926,600	26,011,781
Motor Vehicle Running	66,914,211	43,362,635
Repairs and Maintenance of Equipment	38,961,757	26,915,602
Repairs & Maintenance of Buildings	10,202,604	18,082,252
Repairs & Maintenance of Studio	32,415	54,407
Maintenance of Garden	598,430	323,875
Stationery, Minor Articles and Printed Forms	9,025,299	7,987,708
Advertising and Periodicals	11,550,536	7,164,838
<b>Balance C/F</b>	<b>1,055,927,125</b>	<b>1,035,280,618</b>

Figures in brackets indicate deductions

Notes to the Financial Statements continued

## INDEPENDENT TELEVISION NETWORK LIMITED

## NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER

	2023	2022
<b>Balance B/F</b>	<b>1,055,927,125</b>	<b>1,035,280,618</b>
Maintenance of Roads	-	43,750
Other Maintenance	2,133,116	1,415,389
Insurance	5,882,525	26,087,973
Rent, Rates and Taxes	26,505,218	42,863,845
Depreciation	125,348,415	131,498,805
Amortization of Intangible Assets		
Security	21,606,265	19,530,471
Subscriptions to Foreign Organizations	1,086,243	5,038,807
Water Supply	2,367,131	1,703,513
Audit Fees	1,446,900	1,272,000
Board Of Suvey	300,000	-
Legal Expenses	5,227,617	2,324,433
Expenses on Board Meetings	1,266,115	840,378
Ceremonial Expenses	423,395	1,078,415
Consultancy Fee	120,000	37,500
Compensation	-	-
Professional Charges	603,707	640,502
Management Information System	1,404,250	339,100
Prime TV Expenses	-	-
Stamp Duty	156,525	114,635
Registration Fees	7,000	36,493
Web Hosting Services	10,069,383	6,979,141
Dialog TV Connection	727,379	676,301
Donations	350,000	575,000
Exchange Loss	-	-
Provision for slow moving Inventory	-	-
Loss on Sale of Property, Plant and Equipment	35,246	123,244
Frequency Charges	3,960,970	1,044,025
Internet and Link Charges	1,425,769	2,267,843
Impairment of Other Receivables	-	-
Stock Write Off	-	-
Bank Charges	467,789	548,979
ESC write off	-	-
	<b>1,268,848,083</b>	<b>1,282,361,160</b>
<b>11 Net Finance Income</b>		
<i>Interest Income</i>		
Interest on Investments	93,135,219	62,354,590
Staff Loan Interest	1,796,600	1,952,873
	<b>94,931,819</b>	<b>64,307,463</b>
<i>Interest Expenses</i>		
Interest on Overdraft	(24,334,462)	(9,399,978)
Lease Interest		
Bank Loan Interest		
	<b>70,597,357</b>	<b>54,907,485</b>
<b>12 Income Tax Expenses</b>		
Provision for Current Tax	(Note 12.1)	
Charge / (Reverse) of Deferred Tax Expenses	(Note 17)	
Under Provision in Previous Year		
	<b>(23,702,068)</b>	<b>16,931,378</b>
	<b>(23,702,068)</b>	<b>16,931,378</b>

Figures in brackets indicate deductions

Notes to the Financial Statements continued

**INDEPENDENT TELEVISION NETWORK LIMITED**

**NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER**

**2023**

**2022**

**12.1 Reconciliation Between Current Tax Provision and the Product of Accounting Profit.**

<b>Accounting Profit Before Tax</b>	<b>(182,371,838)</b>	<b>(361,564,271)</b>
Aggregated Expenses Disallowed for Tax	293,577,975	243,302,416
Aggregated Expenses Allowed for Tax	(216,880,083)	(135,593,713)
Aggregated Income from Other Sources	93,135,219	62,354,590
<b>Taxable Profit for the Year</b>	<b>(12,538,727)</b>	<b>(191,500,978)</b>
Other Income Liable for Tax		
<b>Total Statutory Income / Assessable / Taxable Income</b>	<b>(12,538,727)</b>	<b>(191,500,978)</b>
<b>Current tax Charge</b>		
Current Year Loss	(12,538,727)	(191,500,978)
Losses B/F	(1,531,132,259)	-1,339,631,281
	<b>(1,543,670,986)</b>	<b>(1,531,132,259)</b>

**13 Basic Earnings Per Share (Rs.)**

Basic Earnings Per Share is calculated by dividing the net profit / (Loss) for the year attributable to ordinary shareholders by the weighted average number of ordinary shares in issue during the year.

**Amount used as the Numerator**

Net Profit / (Loss) Attributable to Ordinary Shareholders (Rs.) (213,739,466) (361,564,271)

**Number of Ordinary Shares used as the Denominator**

Weighted Average Number of Ordinary Shares in issue 9,500,000 9,500,000

**Basic Earnings Per Share (Rs.)** **(22.50)** **(38.06)**

Figures in brackets indicates deductions.

Notes to the Financial Statements continued

## NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER 2023

## 14 Property, Plant and Equipment

Freehold Cost	Land	Buildings	Plant, Machinery and Equipment	Transmitters and Frequency Equipment	Motor Vehicles	Furniture and Fittings	Others	Total
<b>Balance as at 01 January 2022</b>	29,782,159	600,920,874	1,857,571,378	526,362,011	173,029,532	225,654,803	93,480,050	3,506,800,807
Additions	-	-	54,359,776	-	-	2,467,055	2,767,715	59,594,546
Transferred from Leasehold Assets	-	-	-	-	-	-	-	-
Transfers	-	-	(1,255,280)	-	-	(217,958)	(223,070)	(1,696,308)
Disposals	-	-	(9,623,954)	-	-	(4,369,252)	(38,241)	(14,031,447)
<b>Balance as at 31 December 2022</b>	29,782,159	600,920,874	1,901,051,920	526,362,011	173,029,532	223,534,648	95,986,454	3,550,667,598
Additions	-	-	4,177,772	-	-	3,072,585	2,685,739	9,936,096
Transferred from Leasehold Assets	-	-	-	-	-	-	-	-
Transfers	-	-	(274,000)	-	-	(66,809)	(385,500)	(726,309)
Disposals	-	-	(1,290,187)	-	-	(994,367)	(620,063)	(2,904,617)
<b>Balance as at 31 December 2023</b>	29,782,159	600,920,874	1,903,665,505	526,362,011	173,029,532	225,546,057	97,666,630	3,556,972,768
<b>Depreciation</b>								
<b>Balance as at 01 January 2022</b>		187,494,663	1,579,963,574	506,631,527	173,029,533	203,570,153	86,721,093	2,737,410,543
Charge for the Year		27,384,204	91,646,587	9,007,723	-	6,173,189	3,116,505	137,328,208
Transferred from Leasehold Assets		-	-	-	-	-	-	-
Transfers		-	(4,175,685)	(1,490,852)	-	(339,612)	(186,234)	(6,192,383)
Disposals		-	(9,504,269)	-	-	(4,356,319)	(38,241)	(13,898,829)
<b>Balance as at 31 December 2022</b>		214,878,867	1,657,930,207	514,148,398	173,029,533	205,047,411	89,613,123	2,854,647,539
Charge for the Year		27,323,232	89,465,588	4,080,979	-	5,619,435	3,085,901	129,575,135
Transferred from Leasehold Assets		-	-	-	-	-	-	-
Transfers		-	(4,023,884)	(248,476)	-	(337,828)	(212,844)	(4,823,032)
Disposals		-	(1,290,187)	-	-	(942,383)	(620,063)	(2,852,633)
<b>Balance as at 31 December 2023</b>		242,202,099	1,742,081,724	517,980,901	173,029,533	209,386,635	91,866,117	2,976,547,009
	29,782,159	358,718,775	161,583,781	8,381,110	(1)	16,159,422	5,800,513	580,425,759
<b>Net Carrying Values</b>							<b>2023</b>	<b>2022</b>
Land							29,782,159	29,782,159
Buildings							358,718,775	386,042,007
Plant, Machinery and Equipment							161,583,781	243,121,713
Transmitters and Frequency Equipment							8,381,110	12,213,611
Motor Vehicles							(1)	(1)
Furniture and Fittings							16,159,422	18,487,237
Others							5,800,513	6,373,331
<b>Total Freehold Assets</b>							<b>580,425,759</b>	<b>696,020,057</b>
Work-in-Progress						(Note 14.2)	1,098,000	1,098,000
							<b>581,523,759</b>	<b>697,118,057</b>

Figures in brackets indicates deductions.

Notes to the Financial Statements continued

**INDEPENDENT TELEVISION NETWORK LIMITED**

(Expressed in Sri Lankan Rupees)

<b>14.2 Capital Work-in-Progress</b>		<b>As at 01 Jan. 2023</b>	<b>Incurred (Transferred)</b>	<b>As at 31 Dec. 2023</b>
Buildings		1,098,000	-	1,098,000
<b>Net Carrying Value</b>		<b>1,098,000</b>		<b>1,098,000</b>

<b>15 Intangible Assets</b>	<b>Computer Software</b>	<b>Telecasting Rights</b>	<b>Total</b>
<b>At Cost</b>			
Balance as at 01 January 2022	11,118,367	887,307,349	898,425,716
Additions / (Disposals)	2,385,250	68,076,000	70,461,250
Balance as at 31 December 2022	13,503,617	955,383,349	968,886,966
Additions / (Disposals)		134,175,000	134,175,000
Balance as at 31 December 2023	13,503,617	1,089,558,349	1,103,061,966
<b>Amortization</b>			
Balance as at 01 January 2022	11,118,367	879,144,108	890,262,475
Charge for the Year	362,979	69,431,641	69,794,620
Balance as at 31 December 2022	11,481,346	948,575,749	960,057,095
Charge for the Year	596,313	127,565,100	128,161,413
Balance as at 31 December 2023	12,077,659	1,076,140,849	1,088,218,508
<b>Net Carrying Values</b>		<b>2023</b>	<b>2022</b>
Computer Software		1,425,958	2,022,271
Telecasting Rights		13,417,500	6,807,600
		<b>14,843,458</b>	<b>8,829,871</b>

Figures in brackets indicates deductions.

Notes to the Financial Statements continued



CATEGORIES OF FINANCIAL ASSETS AND FINANCIAL LIABILITIES			
The fair values of the financial assets and liabilities, together with the carrying amounts reported in the statement of financial position are as follows,			
The Fair Values and The Carrying Values of Financial Assets And Liabilities.			
		2023	2022
<b>FINANCIAL ASSETS</b>			
<b>Available for Sale (AFS) Financial Assets</b>			
Investment in Unquoted Share	(Note 16)	4,000	4,000
The Available for Sale (AFS) investment is stated at cost as its fair value cannot be reliably measured.			
<b>Loans And Receivables</b>			
Trade and Other Receivables	(Note 19)	653,962,376	544,295,438
Staff Loans and Advances	(Note 20)	50,990,042	53,826,094
Deposits and Advances	(Note 21)	72,483,861	25,930,319
Other Financial Assets	(Note 22)	424,634,213	563,236,520
Cash and Cash Equivalents	(Note 23)	223,854,095	32,609,584
<b>Total Financial Assets</b>		<b>1,425,924,587</b>	<b>1,219,897,955</b>
The loans and receivables are stated at carrying values as their carrying value approximates the fair value.			
<b>FINANCIAL LIABILITIES</b>			
<b>Other Financial Liabilities</b>			
Client Advances		215,223,854	201,257,798
Other Payables	(Note 29)	48,774,772	24,882,281
<b>Total Financial Liabilities</b>		<b>263,998,626</b>	<b>226,140,079</b>

16	<b>Available-for-Sale (AFS) Financial Assets</b>		
	Investment in Lanka Puwath Limited - (No of Shares -4)	4,000	4,000
	Investment in Lanka Puwath Ltd is measured at cost as its fair value cannot be reliably measured.		
17	<b>Defferd Taxation</b>		
	Balance as at 01 January	(34,111,940)	(17,180,565)
	(Charge) / Reverse for the Year	(23,702,068)	(16,931,375)
	<b>Balance as at 31 December</b>	<b>(57,814,008)</b>	<b>(34,111,940)</b>
	(Note 17.1)		
17.1	<b>The Analysis of Deferred Tax Assets and Liabilities</b>		
	<b>Deferred Tax Assets</b>		
	From Retirement Benefits Obligation	38,030,596	33,303,736
	From Impairment Provisions - Trade Receivable	81,805,747	86,211,010
	From Impairment Provisions - Staff Loans	402,381	402,381
	From Impairment Provisions - Slow Moving Inventories	2,345,386	2,345,386
	From Impairment of Dishooured Cheques	5,032,896	5,032,596
		<b>127,617,005</b>	<b>127,295,109</b>
	<b>Deferred Tax Liability</b>		
	From Accelerating Depreciation		93,183,164
		<b>(127,617,005)</b>	<b>(34,111,945)</b>

**17 Deferred Tax Assets Contd...**

Deferred tax assets are recognized for provision for defined benefits obligation, impairment provision for trade and other receivables and provision for slow moving inventories to the extent that the realization of the related tax benefits through future taxable profits are probable and deferred tax liabilities are recognized for accelerating depreciation.

Figures in brackets indicates deductions.

Notes to the Financial Statements continued

NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER

2023 2022

<b>18 Inventories</b>		
Fuel	11,952,704	11,846,500
Spares and Others	25,143,112	16,146,183
Engine Oil	4,546	4,546
	<b>37,100,362</b>	<b>27,997,229</b>
Provision to write - down	(7,817,952)	(7,817,952)
	<b>29,282,410</b>	<b>20,179,277</b>

Provision to write - down has been made for slow moving inventories of electronic and spare parts.

<b>19 Trade and Other Receivables</b>		
Trade Receivables	905,105,718	827,869,204
Other Receivables (Note 19.2)	39,980,208	21,784,708
	<b>945,085,926</b>	<b>849,653,912</b>
Provision for Impairment (Note 19.1)	(291,123,550)	(305,358,473)
	<b>653,962,376</b>	<b>544,295,439</b>

19.1 The Details of Provision for Impairment of the Trade Receivables

2023 2022

Commercial Debtors	258,493,382	272,280,306
Contra deal Debtors	14,641,728	14,641,728
Dishonored Cheques	16,775,321	17,223,319
Other Receivable	1,213,120	1,213,120
	<b>291,123,550</b>	<b>305,358,473</b>

19.2 Other Receivables

Other	38,767,088	20,571,588
From Employees	1,213,120	1,213,120
	<b>39,980,208</b>	<b>21,784,708</b>

**20 Staff Loans and Advances**

Festival Advances	346,500	307,500
Distress Loans	39,997,096	40,713,752
Vehicle Loans	9,390,263	11,728,992
Textile Loan	1,201,000	1,204,000
Special loan-Covid	183,333	
	<b>51,118,192</b>	<b>53,954,244</b>
Provision for Impairment	(128,150)	(128,150)
	<b>50,990,042</b>	<b>53,826,094</b>

Staff loans are measured at fair value using the interest rate of 4.2% instructed by the Government circular under procurement guidelines para XXIV subsection 3.8. Since the company is covered under establishment code, the rate at which the loans have been granted is considered as the market interest rate for employees working at government organizations.

Figures in brackets indicates deductions.

Notes to the Financial Statements continued

## NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER

2023

2022

21

<b>Deposits and Advances</b>		
Local Advances	1,012,053	1,618,822
LC Deposits	9,561,665	10,462,970
Advance for Local Purchase	1,909,192	5,478,431
Others	60,000,951	8,370,096
	<b>72,483,861</b>	<b>25,930,319</b>

22

<b>Other Financial Assets</b>		
Fixed Deposits	411,950,921	546,426,154
Interest Receivable	12,683,292	16,810,366
	<b>424,634,213</b>	<b>563,236,520</b>

Investments in fixed deposits are pledged against company's overdraft facilities to extent the face value of investments and are measured inclusive of interest receivable.

Details of the fixed deposits pledged and the overdraft facilities are as follows:

Financial Institution	Type of the Facility	Limit of the Facility	Face Value of the Fixed Deposits Pledged
Bank of Ceylon	Overdraft	5,900,000	7,015,638
Bank of Ceylon	Overdraft	235,000,000	252,007,963
Bank of Ceylon	Letter of Credit	100,000,000	143,010,291

23

<b>Cash and Cash Equivalents</b>	<b>2023</b>	<b>2022</b>
Bank and Cash Balances	103,846,132	24,609,584
Short Term Fixed Deposits	120,007,963	8,000,000
	<b>223,854,095</b>	<b>32,609,584</b>

24

<b>Stated Capital</b>		
<i>Issued and fully paid</i>	<b>9,500,000</b>	<b>9,500,000</b>
Value (Rs.)	<b>144,500,000</b>	<b>95,000,000</b>

25

<b>Retirement Benefits Obligation</b>		
<b>Balance as at 01 January</b>	<b>111,012,451</b>	<b>113,854,752</b>
Expenses Recognized in Comprehensive Income	25,836,359	33,516,058
Actuarial (Gain)/ Losses Recognized in Payable	32,097,455	8,216,716
	(17,882,595)	(26,220,213)
Payments Made During The Year	(24,295,020)	(18,354,862)
<b>Balance as at 31 December</b>	<b>126,768,650</b>	<b>111,012,451</b>
<b>25.1 Expenses Recognized in Comprehensive Income</b>		
Current Service Cost		5,854,118
Interest Charge for the Year		19,982,241
Net Actuarial (Gain)/Loss recognized in year		32,097,455
(Gain) / Loss Arising From Changes in the Assumptions		
	-	<b>57,933,814</b>

These assumptions are developed by the Company is based on the management's best estimates of variables used to measure the retirement benefits obligation. Discount rate is determined on the basis of market yield for five years Government Bond at end of the reporting period.

The principal assumptions used are as follows.

Mortality: A 1967/70 Mortality Table

Disability: 10% of the Mortality Table

Normal Retirement Age: 60 years

Rate of Discount: 14% p.a.

Staff turnover Rates: 6% upto age 54 and thereafter 0%

Salary escalation rate: 3% in 2024, 2025 and 2026 and thereafter 7% p.a.

Figures in brackets indicates deductions.

Notes to the Financial Statements Continued

INDEPENDENT TELEVISION NETWORK LIMITED

NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER

2023

2022

<b>26 Government Grants</b>		
Balance as at 01 January	91,939,603	65,975,005
Received	61,055,346	35,131,786
Amortization for the Year	(13,558,661)	(9,167,188)
<b>Balance as at 31 December</b>	<b>139,436,288</b>	<b>91,939,603</b>

The above grants received from the Government of Sri Lanka for the development of telecasting and transmission stations. The amounts spent have been capitalized under the relevant class of property, plant and equipment. The corresponding grant is being amortized over the useful life of the related assets.

<b>27 Deferred Income</b>		
Balance as at 01 January	69,702,230	69,702,230
Goods and Services Received	1,000,000	-
Recognized in the Comprehensive Income	-	-
<b>Balance as at 31 December</b>	<b>70,702,230</b>	<b>69,702,230</b>

Deferred income represents the net impact of a barter transaction where the company has utilized a higher value of the goods and services provided by the customers, compared to the value of services provided by the company. The deferred income is amortized as services utilized by the customers.

<b>28 Other Payables</b>		
Deposits	559,310	550,950
Sundry Creditors	5,761,407	24,279,768
L.C. Advance	2,094,883	2,094,883
Payables	104,333,825	64,138,571
Unclaimed Payments	1,203,955	1,814,610
Unidentified Deposits	1,293,239	1,320,909
Cancelled Cheques	7,422,918	9,758,581
Retention	3,744,289	3,811,135
Doramandalawa Trust Fund	501,306	488,042
Manushshathwaye Sathkaraya	3,333,111	3,333,111
Rent	70,276,249	71,263,199
	<b>200,524,492</b>	<b>182,853,759</b>

<b>29 Statutory Payable</b>		
Current Tax		
Value Added Tax (VAT)	45,754,410	22,550,731
SSCL Tax Payable	346,132	203,802
Nation Building Tax (NBT)		
Economic Service Charge		
Withholding Tax	243,347	
Gratuity Payable	2,328,743	2,020,058
Stamp Duty	102,140	107,690
	<b>48,774,772</b>	<b>24,882,281</b>

<b>29.1 Current Tax</b>		
Balance as at 01 January	10,736,395	10,736,395
Provision for the Year		
Adjustments on Under / (Over) Provision		
Payments Made - Settlement of Liability		
Payments Made - Self Assessment		
ESC write off		
Tax Credits		
<b>Balance as at 31 December</b>	<b>10,736,395</b>	<b>10,736,395</b>

**30 Related Party Disclosures**

The company's related parties includes Government of Sri Lanka, State Owned Enterprises, Other Government Related Entities and Key Management Personnel.

**Transacting with Key Management Personnel (KMPs)**

According to the Sri Lanka Accounting Standards LKAS 24 "Related Party Disclosures" (KMPs) are those having responsibility for planning, directing and controlling the activities of the entity directly or indirectly. Accordingly, the Board of Directors have been classified as KMPs.

**Transactions with Key Management Personnel**

	<b>2023</b>
Remuneration & Other Short Term Employee Benefits	4,158,968
Post Employment Benefits	Nil
Loan & Advances granted during the period	Nil

Nil indicates deductions.

Notes to the Financial Statements continued

## NOTES TO THE FINANCIAL STATEMENTS FOR THE YEAR ENDED 31 DECEMBER 2023

**30 Related Party Disclosures**

The company's related parties includes Government of Sri Lanka, State-Owned Enterprises, Other Government Related Entities and Key Management Personnel.

**Transactions with Key Management Personnel (KMPs)**

According to the Sri Lanka Accounting Standards LKAS.24 "Related Party disclosures" KMPs are those having responsibility for planning, directing and controlling the activities of the entity directly or indirectly. Accordingly, the Board of Directors have been

**31 Related Party Transactions**

Details of significant related party transactions that the company carries out are as follows:

**Transactions with Government of Sri Lanka, State-Owned Enterprises and Other Government Related Entities**

The Government of Sri Lanka is only the capital holder of the company and thus has control over its operation. Accordingly the company has considered the Government of Sri Lanka and other entities which are controlled, jointly controlled or significantly influenced by the Government of Sri Lanka (Government related entities) as related parties.

**32 Commitments and Contingencies**

There were no material capital expenditure or other financial commitments approved by the Board of Directors as at 31 December 2020. The details of the pending litigations as at 31 December 2020 are given below.

Description of the Case	Matter	Position of the Case	Management Estimate
Mr. Gairika Perusinghe Vs ITN and 3 others Case No. 51824/MR Court House - District Court of Colombo	The Plaintiff has filed this case against the defendants on slanderous, insulting and defamatory grounds, for the news item telecasted on 12/04/2004 on ITN news at 7.00 p.m	since all the defendants including ITN failed to appear on 05th July 2019 the case had been fixed exparte against all the defendants. Each defendant is either collectively or severally liable to pay the claim to the plaintiff if the court does not grant permission to enter in to the case under the section 86 of the civil procedure code.	Rs. 50,000,000/- (the damage claimed in the payerr of the plaint)

The Company has contingent liabilities in respect of legal claims arising in the ordinary course of business. Unless recognized as a provision in the financial statements, management considers these claims to be unjustified and possibility of an outflow of resources for their settlement is remote. This evaluation is consistent with legal advices of the company's legal division. Accordingly, no provision has been made for such legal claims.

**33 Events Occurring After the Reporting Period**

There were no events occurred, which required adjustments or disclosure in these financial statements between the reporting date and the date of authorization.

Figures in brackets indicates deductions.

Notes to the Financial Statements continued

## NOTE 34

## INDEPENDENT TELEVISION NETWORK LTD

## Operational Segment Information

The following table presents the revenue, cost of sale, operational expenses and profit for the year ended 31 December 2022 and 31 December 2023

For the Year ended 31 December	ITN		VASANTHAM TV		LAKHANDA		VASANTHAM FM		TOTAL	
	2023	2022	2023	2022	2023	2022	2023	2022	2023	2022
Revenue	1,248,627,457	1,060,753,230	104,300,241	238,672,708	67,334,090	58,662,153	45,961,547	36,580,649	1,466,223,335	1,394,668,740
Cost of Sales	(458,137,000)	(378,740,560)	(74,953,828)	(189,832,347)	(5,926,794)	(6,765,322)	(2,954,070)	(3,677,218)	(541,971,692)	(579,015,447)
Gross Profit / (Loss)	790,490,457	682,012,670	29,346,413	48,840,361	61,407,296	51,896,831	43,007,477	32,903,431	924,251,643	815,653,293
Total Expenses Net of Other Income	(967,423,007)	(976,614,524)	(38,377,842)	(75,282,715)	(81,168,243)	(96,213,169)	(37,626,630)	(37,821,816)	(1,124,595,722)	(1,185,932,225)
Operational Profit / (Loss)	(176,932,550)	(294,601,855)	(9,031,429)	(26,442,354)	(19,760,947)	(44,316,338)	5,380,847	(4,918,385)	(200,344,079)	(370,278,932)
Compensation on VRS Cscheme	(44,500,000)	-	-	-	(5,000,000)	-	-	-	(49,500,000)	-
Profit / (Loss) Before Tax	(132,432,550)	(294,601,855)	(9,031,429)	(26,442,354)	(24,760,947)	(44,316,338)	5,380,847	(4,918,385)	(150,844,079)	(370,278,932)
Income Tax Expenses	22,938,011	14,992,468	-	-	764,059	1,938,909	-	-	23,702,070	16,931,377
Profit / (Loss) for the Year	(153,994,539)	(279,609,387)	(9,031,429)	(26,442,354)	(23,996,888)	(42,377,429)	5,380,847	(4,918,385)	(181,642,009)	(353,347,555)
Actuarial Gains (Losses) on defined Plan	(26,813,897)	(5,204,841)	(851,283)	(617,417)	(3,819,779)	(2,214,787)	(612,497)	(179,671)	(32,097,456)	(8,216,716)
Total Comprehensive Income	(180,808,436)	(284,814,228)	(9,882,712)	(27,059,771)	(27,816,667)	(44,592,216)	4,768,350	(5,098,056)	(213,739,465)	(361,564,271)
Non Current Assets	612,955,037	683,977,218	18,799,535	29,880,912	18,942,966	25,300,402	679,216	905,339	651,376,754	740,063,871
Current Assets	2,015,201,512	1,786,343,699	165,807,175	106,500,010	100,185,308	98,861,829	23,133,115	15,322,001	2,304,327,110	2,007,027,538
Total Assets	2,628,156,549	2,470,320,917	184,606,710	136,380,922	119,128,274	124,162,231	23,812,331	16,227,340	2,955,703,864	2,747,091,410
Equity	1,359,502,144	1,495,810,580	(179,355,225)	(169,472,513)	(477,905,108)	(455,088,440)	(103,235,168)	(108,003,518)	599,006,643	763,246,109
Non Current Liabilities	111,301,522	99,391,505	140,734,386	92,949,265	9,921,232	9,704,136	1,439,330	907,149	263,396,470	202,952,055
Current Liabilities	1,157,352,883	875,118,830	223,227,554	212,904,171	587,112,152	569,546,540	125,608,167	123,323,705	2,093,300,756	1,780,893,246
Total Liabilities	2,628,156,549	2,470,320,916	184,606,715	136,380,923	119,128,276	124,162,236	23,812,329	16,227,336	2,955,703,869	2,747,091,410

Figures in brackets indicates deductions.

Notes to the Financial Statements continued